

ශීර්ෂය 240 - ජාතික අයවැය දෙපාර්තමේන්තුව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 240 - ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශ වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 31 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 අගෝස්තු 07 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියළුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව ජාතික අයවැය දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන්

ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1) (ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 ආදායම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2015 වර්ෂයේ අයවැය යෝජනාවක් වූ ක්ෂේත්‍ර නිලධාරීන් හට යතුරුපැදි ලබාදීමේ වැඩසටහනට අදාළව යතුරු පැදි සඳහා වූ මූලික ගෙවීම්, බදු නොවන ආදායමක් ලෙස දෙපාර්තමේන්තුව විසින් 2003.04.00 දරණ ආදායම් සංකේතයට ගිණුම්ගත කර තිබුණි. එසේ ලබා දුන් සියළුම යතුරු පැදි 2020 වර්ෂය අවසාන වන විට අදාළ නිලධාරීන්ගේ පෞද්ගලික අයිතියට පැවරීම අවසාන විය යුතුව තිබුණි. එසේ වුවද, 2024 දෙසැම්බර් 31 දින වන විටත් සම්පූර්ණ වශයෙන් අයකරගත යුතු මුදල නිශ්චිත ව තහවුරු කර ගැනීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණු අතර, 2024 වර්ෂයේ ආදායම් ඇස්තමේන්තු කිරීමේදී එම ආදායම ඇස්තමේන්තු කර නොතිබුණි. තවද, ආදායම් ඇස්තමේන්තු පුරෝකථනය කිරීමේදී අවධානය යොමු නොකරන ලද මෙම ආදායම් සංකේතය යටතේ සමාලෝචිත වර්ෂයේදී රු.333,509 ක ශුද්ධ ආදායමක් ලැබී තිබුණි.	එම වැඩසටහනට අදාළව මූලික මුදල දිස්ත්‍රික් ලේකම් / ආයතන විසින් එකතු කර ඒකාබද්ධ අරමුදලට බැර කිරීම සඳහා වෙනමම ආදායම් කේතයක් ලෙස 2003.04.00 හඳුන්වා දී ඇත. එහෙත් එම මුදල අදාළ ආයතන විසින් වැරදි සහගත ලෙස විවිධ ආදායම් ශීර්ෂ යටතේ ගිණුම්ගත කිරීමත්, උපදෙස් නිකුත් කරන ලද දිනට පෙර එකතු කරන ලද මුදල ද නිශ්චිතව හඳුනාගැනීමෙන් පසුව ඒවා නිවැරදි කිරීමට ගිණුම් සටහන් යෙදීමත් හේතුවෙන් 2024 වර්ෂයේ මෙම ආදායම සටහන් වී ඇත	විධිමත් උපදෙස් හා මඟ පෙන්වීම් සිදු කරමින් තවදුරටත් හිඟ ආදායම් පවතී නම් ඒවා රැස්කර ගැනීමට කටයුතු කළ යුතු වීම.

3.2 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේදී පුනරාවර්තන වැය විෂයන් 10 ක් හා මූලධන වැය විෂයන් 03 ක් වෙනුවෙන් අධිප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් එම ප්‍රතිපාදන උපයෝජනය කල පසු ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 6 සිට සියයට 89 ක් අතර පරාසයක් ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි.	වර්තමාන අභියෝගාත්මක ආර්ථික වාතාවරණය තුළ රජයේ ප්‍රතිපත්ති අනුව හා ජාතික අයවැය වක්‍රලේඛ අංක. 01/2024 අනුව වියදම් පාලනය කිරීම සහ ගන්නා ලද අභ්‍යන්තර කාර්යක්ෂම ක්‍රමවේද හේතුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි වී ඇත.	මු.රෙ. 50 ප්‍රකාරව වැය විෂයයන් සඳහා තාත්වික ලෙස වියදම් ඇස්තමේන්තු කළ යුතු වීම.
(ආ) මූලික වියදම් ඇස්තමේන්තුව හා සංශෝධිත වියදම් ඇස්තමේන්තුව සැසඳීමේදී වැය විෂයන් 12 කට අදාළව විචලතාවය සියයට 40 ක අඩු වීමේ සිට සියයට 333 ක වැඩිවීම දක්වා වූ පරාසයක් තුළ වෙනස්ව තිබුණි.	නොවැලැක්විය හැකි හේතූන් මත පැන නැගුණු යන්ත්‍රෝපකරණ හා ගොඩනැගිලි නඩත්තු කටයුතු වෙනුවෙන් හා පරිගණක මිලදී ගැනීම හේතුවෙන් මු.රෙ.66 යටතේ මාරු කිරීම හා අමතර ප්‍රතිපාදන සලසා ගෙන ඇති අතර, එබැවින් පුනරාවර්තන වැය ශීර්ෂ 2 ක් යටතේ ද ප්‍රාග්ධන වැය ශීර්ෂයක ද වියදම් වැඩිවීමේ ප්‍රතිශතයක් වාර්තා වී ඇත.	-එම-

3.3 සීමා නොපිළිපැදීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2023 අංක 34 දරන විසර්ජන පනතේ තෙවන උපලේඛනය අනුව 204 දරන ශීර්ෂයට අදාළව රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් සඳහා වූ ලැබීම් වල අවම සීමාව ලඟා කර ගෙන නොතිබුණි.	අවම ලැබීම් සීමාව විසර්ජන පනතෙන් නියම රු.4,850,000 ක් ලෙස කරන ලද සීමාවන් වලට සංශෝධනය කර ඇත. අනුකූලව කටයුතු කළ යුතු වීම. කෙසේ වුවද, අවම ලැබීම් රු.4,846,846 ක් වී තිබුණි.	

3.4 බැරකම් හා බැඳීම්වලට එළඹීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයට අදාළව 2024 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතුව තිබූ එකතුව රු.1,460,706 ක් වූ බැරකම් සමාලෝචිත වර්ෂයේ බැරකම් ලේඛනයේ සටහන් කර නොතිබුණි.	සමාලෝචිත වර්ෂයට අදාළව ගෙවිය යුතු ව තිබූ, තැපැල් හා සන්නිවේදන වියදම් වලට අදාළ බිල්පත් මෙම දෙපාර්තමේන්තුව වෙත 2025 ජනවාරි සහ පෙබරවාරි මාසයන්හිදී ලැබී	මුදල් රෙගුලාසි වලට අනුකූලව කාලච්ඡේදයට අදාළ බැරකම් හා බැඳීම් සටහන් කළ යුතු වීම.

ඇති අතර ගිණුම් පියවන අවස්ථාව වන විට බැඳීම් වශයෙන් හඳුනාගත නොහැකි වූ මෙම බිල්පත් 2025 වර්ෂයේ ප්‍රතිපාදන මගින් ගෙවීම් කර ඇත.

- (ආ) අංක 240-1-1-1501 දරන වැය විෂයට අදාළව ඉද්ධ ප්‍රතිපාදනය රු.12,000,000 ක් වූ අතර සමාලෝචිත වර්ෂයේදී මුළු ප්‍රතිපාදනයටම අදාළව වියදම් දරා තිබුණි. කෙසේ වුවද, 1980 ජූලි වර්ෂයෙන් රැකියා අභිමි වුවන්ට සහන සැලසීමට අදාළව 2024 සැප්තැම්බර් 30 දිනැති ලැයිස්තුවට අනුව රු.1,192,000 ක මුදලක් 2025 පෙබරවාරි 11 දින ගෙවා තිබුණි. මෙම වියදම 2024 වර්ෂයේ ප්‍රතිපාදන ඉක්ම වූ බැරකමක් වූ නමුත් එය 2024 දෙසැම්බර් 31 දිනට භාණ්ඩාගාර මුද්‍රිත SA 92 හි හෝ සමාලෝචිත වර්ෂයේ බැරකම් ප්‍රකාශයේ සඳහන් කර නොතිබුණි.
- මුදල් රෙගුලාසිවලට අනුකූලව බැරකම් වලට එළඹීමේදී ප්‍රතිපාදන සීමාවන් තුළ කටයුතු කළ යුතු වීම හා නිසි පරිදි වාර්තා තබාගත යුතු වීම.

3.5 නීති රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

යොමුව	විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය 104(4)	2024 සැප්තැම්බර් 23 වන දින අනතුරුව ලක්වී තිබූ KO-7551 දරණ මෝටර් රථය සම්බන්ධව 2024 ඔක්තෝබර් 08 දින ප්‍රාරම්භක වාර්තාව ඉදිරිපත් කර තිබුණද අවසන් වාර්තාව හෝ පූර්ණ වාර්තාව මේ දක්වා ඉදිරිපත් කර නොතිබුණි.	මෙම අනතුරට අදාළ පරීක්ෂණය නිම කිරීම සඳහා අලුත්වැඩියාව සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදලම ගෙවා ඇති බවට එම රථය අලුත්වැඩියා කළ ආයතනයෙන් ලිඛිත තහවුරු කිරීමේ ලිපිය ලැබීමේ ප්‍රමාදයක් ඇති වූ බැවින් අවසාන වාර්තාව ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් ඇති වූ අතර මේ වන විට අදාළ කටයුතු අවසන් අදියරෙහි පවතී.	මු.රෙ.104(4) වලට අනුකූලව කටයුතු කළ යුතු වීම.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 පරිපූරක සහය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් වැය විෂයය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
වාර්ෂික ඇස්තමේන්තු මගින් කිසිදු ප්‍රතිපාදනයක් සලසා ගැනීමකින් තොරව, 2022 මාර්තු 31 දින සිට 2022 ජූලි 22 දින දක්වා වූ කාල පරිච්ඡේදය තුළ රට තුළ පැවති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික නිශ්චල දේපළ වලට සිදු වූ හානි සම්බන්ධයෙන් පරිපූරක සහය සේවා සහ හදිසි අවස්ථා වගකීම් ව්‍යාපෘතිය මගින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලද පරිපූරක අයවැය ඇස්තමේන්තු ප්‍රතිපාදන උපයෝගීකරගනිමින් 2023 වර්ෂයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 41 දෙනෙකු වෙනුවෙන් රු.මිලියන 1,050 ක් හා සමාලෝචිත වර්ෂය තුළ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 දෙනෙකුගේ වංචල දේපළ වලට සිදු වූ හානි වෙනුවෙන් රු.මිලියන 178 ක් ලෙස එකතුව රු.මිලියන 1,228 ක් ගෙවා තිබුණි.	ඉදිරියේ දී යම් වසරක අයවැය ඇස්තමේන්තු සකස් කරන අවස්ථාවේදී මෙවැනි හානි සඳහා පූර්ව වන්දි තක්සේරුකරණය කිරීමේ හැකියාවක් පැවතේ නම් හා එම හානිපූර්ණය කිරීම ඉදිරි වර්ෂය දක්වා කල් තැබීමට හැකියාවක් පැවතේ නම් ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදනය ඉදිරි වර්ෂයේ අයවැය ඇස්තමේන්තු තුළ ඇතුළත් කිරීමට කටයුතු කළ හැකි වේ.	පවතින තත්ත්වයන් පිළිබඳව විමසිලිමත්ව කටයුතු කර ඇතිවිය හැකි වන්දි පිළිබඳ තත්ත්විකව තක්සේරු කර වාර්ෂික ඇස්තමේන්තු මගින් ප්‍රතිපාදන සලසා ගැනීමට කටයුතු කළ යුතු වීම.

4.2 පළාත් සභා වෙනුවෙන් රජයේ ප්‍රදාන

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවලට අදාළ මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේදී පළාත් සභා 09 වෙත රජයේ ප්‍රදාන ලෙස රු.මිලියන 428,331 ක් ලබා දී තිබුණි. රජයේ ප්‍රදාන හැර එම පළාත් සභා විසින් රැස්කරන ලද ආදායම රු.මිලියන 93,077 ක් වී තිබූ අතර, ඒ තුළ රු.මිලියන 8,355 ක ආයෝජන ආදායම ද අන්තර්ගත වී තිබුණි. 2024 දෙසැම්බර් 31 දිනට සියළු පළාත් සභා සතු මුදල් හා මුදල් වලට සමාන දෑ වල එකතුව රු.මිලියන 41,782 ක් වී තිබූ අතර සභා 05 ක් සතුව එකතුව රු.මිලියන 67,511 ක අයෝජන පැවතුණි. ඒ අනුව, පළාත් සභා 09 සතුව රු.මිලියන 109,292 ඉහළ ද්‍රවශීල වත්කම් පවතින බවත්, එමගින් ඉහළ ආයෝජන ආදායමක් උපයන බවත් නිරීක්ෂණය විය. රජය විසින් විවිධ මූල්‍යන	පළාත් සභා සඳහා ජර්දාන ලබා දීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 'ජ' විධිවිධානවලට අනුව මුදල් කොමිෂන් සභාව විසින් යොමු කරන නිර්දේශ ද, පවතින මූල්‍ය අවකාශය සීමාවන් ද සැලකිල්ලට ගනිමින් 2024 සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇත.	පළාත් සභාවලට රජයේ ප්‍රදාන ලෙස අරමුදල් ලබා දීමේදී රජයට වන සමස්ත පිරිවැය පිළිබඳව විධිමත් සලකා බැලීමක් කළ යුතු වීම.

මාර්ග මගින් ලබාගනු ලබන අරමුදල්, පළාත් සභාවලට රජයේ ප්‍රදාන ලෙස ලබා දීමේදී මෙම තත්ත්වය හා සමස්ථයක් ලෙස රජයට වන පිරිවැය පිළිබඳව විධිමත් සලකා බැලීමක් සිදු කර තිබේද යන්න විගණනයේදී අනාවරණය නොවුණි. තවද, දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයේදී මහා භාණ්ඩාගාරය විසින් පළාත් සභා 09 වෙත ලබා දී තිබූ ප්‍රදාන වටිනාකම රු.මිලියන 439,383 ක් වීම හේතුවෙන් පළාත් සභාවල මූල්‍ය ප්‍රකාශන අනුව තිබුණ ප්‍රදානවල එකතු වටිනාකම අතර රු. මිලියන 11,052 ක වෙනසක් නිරීක්ෂණය විය.

4.3 පාඩු හා හානි

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
දෙපාර්තමේන්තුව 2025 අප්‍රේල් 09 දිනැති ලිපිය මගින් විගණනය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව, මෝටර් රථයක් 2024 සැප්තැම්බර් 23 වන දින අනතුරට ලක්වී ඇති අතර, ඒ සඳහා ලබාගත් රක්ෂණ වන්දිය ලෙස රු.596,250 ලෙස දක්වා තිබුණි. මෙම මුදල රු.323,630 හා රු.272,620 ක් ලෙස අවස්ථා දෙකකදී එකතුව රු.596,250 ක් සමාලෝචිත වර්ෂයේදී වාහන අලුත්වැඩියා කරනු ලැබූ ආයතනයක් වෙත ගෙවා තිබූ නමුත්, එය හානි පාඩු ලේඛනයේ අයකර ගැනීමට තීරණය කළ වටිනාකම රු.619,300 ක් ලෙස සඳහන් කර තිබුණි.	හානි හා පාඩු ලේඛණයේ වටිනාකම රු.596,250 ක් ලෙස පසුව නිවැරදිව සටහන් කිරීමට කටයුතු කරන ලදී.	හානි පාඩු ලේඛනයේ තොරතුරු ඇතුළත් කිරීමේදී සැලකිලිමත් භාවයෙන් යුතුව කටයුතු කළ යුතු වීම.

5. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 31 දිනට ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 06 ක් ද, ද්විතීක මට්ටමේ තනතුරු 07 ක් ද, ප්‍රාථමික මට්ටමේ තනතුරු 02 ක්ද ඇතුළුව පුරප්පාඩු 15 ක් පැවතුණි. එසේ වුවද, කාර්ය මණ්ඩල සමාලෝචනයක් සිදු කර පවතින පුරප්පාඩු පිරවීමට හෝ අනවශ්‍ය තනතුරු යටපත් කිරීමට හෝ සමාලෝචිත වර්ෂය තුළ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර නොතිබුණි.	ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත දන්වා, අදාළ තනතුරුවල පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් දැනටමත් කටයුතු කර තිබේ.	පුරප්පාඩු පිරවීමට හෝ කාර්ය මණ්ඩල සංශෝධනය කළ යුතු වීම.